



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
දුරකථන අංක: 2477424, 2477423, 2477311  
ෆැක්ස්: 2346257, 2477739  
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# ප්‍රවෘත්ති නිවේදනය

**නිකුත් කළේ** ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව  
**දිනය** 2014.09.16

**ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහ බැංකුව අන්‍යෝන්‍ය මූල්‍ය ඒකක හුවමාරුව සඳහා ගිවිසුමකට එළඹේ**

ශ්‍රී ලංකා මහ බැංකුව, 2014 සැප්තැම්බර් 16 වන දින චීන මහ බැංකුව සමඟ අන්‍යෝන්‍ය මූල්‍ය ඒකක හුවමාරුව සඳහා වන ද්විපාර්ශවික ගිවිසුමකට එළඹෙන ලදී. මේ යටතේ විදේශ වෙළඳාමට අදාළව සහ දෙපාර්ශවය එකඟ වන වෙනත් අරමුණු සඳහා පිළිවෙලින් ශ්‍රී ලංකා ජාතික මුදල් ඒකකය (ශ්‍රී ලංකා රුපියල්) සහ චීන ජාතික මුදල් ඒකකය (චීන යුවාන්) භාවිතා කිරීම සඳහා පහසුකම් සැලසීම සිදු කෙරෙනු ඇත.

මූලික වශයෙන් වසර 3ක කාලයකට වලංගු වන මෙම ගිවිසුම මගින් පිළිවෙලින් ශ්‍රී ලංකා රුපියල් බිලියන 225 ක සහ චීන යුවාන් බිලියන 10 ක උපරිමයන්ට යටත්ව විදේශ වෙළඳ කටයුතු සඳහා මූල්‍ය ඒකක හුවමාරු පහසුකම් සැපයෙනු ඇත. තවද, දෙරට අතර ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශවික වෙළඳාම් සහ ආයෝජන කටයුතු වලට පහසුකම් සැලසීමත්, දෙරටෙහි මහ බැංකු අතර මූල්‍ය සහයෝගිතාව තව දුරටත් පුළුල් කිරීමත් මෙම ගිවිසුම අත්සන් කිරීම මගින් අපේක්ෂා කෙරේ.

මෙය, ශ්‍රී ලංකාව විසින් ප්‍රවර්ධනාත්මක චීන අන්තර්බැංකු බැඳුම්කර වෙළඳපොළෙහි ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබිරාල් මහතා සහ චීන මහ බැංකුවේ අධිපති සොච් සිආචෝචුආන් මහතා විසින් 2014 අගෝස්තු 25 වන දින අත්සන් කරන ලද ආයෝජන ගිවිසුමට අමතරව ගනු ලැබූ තවත් ඉදිරි පියවරකි.